

**අම්බලන්ගොඩ නගර සභාව**  
**ගාල්ල දිස්ත්‍රික්කය**

---

**1. මූල්‍ය ප්‍රකාශන**

---

**1.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම**

---

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2016 මාර්තු 30 දිනද ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන 2015 මාර්තු 31 දිනද විගණනයට ඉදිරිපත් කර තිබූ අතර සමාලෝචිත වර්ෂයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව 2016 දෙසැම්බර් 16 දින නාගරික ලේකම්වරයාට යවා ඇත.

**1.2 තත්ත්වගණනය කළ මතය**

---

මෙම වාර්තාවේ 1.3 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2015 දෙසැම්බර් 31 දිනට අම්බලන්ගොඩ නගර සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

**1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම**

---

**1.3.1 ගිණුම්කරණ අඩුපාඩු**

---

පහත දැක්වෙන ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ ඇස්තමේන්තුගත රු.15,000,000 ක් වූ මුද්දර ගාස්තු ආදායම වර්ෂයේ ආදායම් ලෙස ගිණුම්ගත කර තිබුණි.
- (ආ) පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් නගර සභාවට පරිත්‍යාග ලෙස ලැබී තිබුණු ජංගම කුටි (කැනපි) 10 ක වටිනාකම තක්සේරු කර, ගිණුම්ගත කර නොතිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේ පරිත්‍යාග ලෙස ලැබී තිබුණු පිරිවැය රු.30,065,714 ක් වූ වාහන 03 ක වටිනාකම, ආධාර මඟින් දායකවීමේ ගිණුම යටතේ ප්‍රාග්ධනික නොකර, ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායකවීමේ ගිණුම මඟින් ප්‍රාග්ධනික කර තිබුණි.

**1.3.2 නොසැසඳූ පාලන ගිණුම්**

---

මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් එකතුව රු.25,223,497 ක් වූ ගිණුම් විෂයයන් 09 කට අදාළ ශේෂයන් සහ ඒවාට අදාළ උපයෝගී ලේඛන හා වාර්තාවල දැක්වෙන ශේෂයන් අතර එකතුව රු.3,483,232 ක් වූ අසමානතා විය.

**1.3.3 ලැබිය යුතු ගිණුම්**

---

ඉකුත් වර්ෂයේ අවසානයට එකතුව රු.88,305,874 ක් වූ ලැබියයුතු ගිණුම් ශේෂ සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රු.91,200,000 ක් දක්වා වර්ධනය වී තිබුණි. ඊට ඇතුළත් රු.8,334,529 ක් වූ හිඟහිටි තානායම් කුලී සහ රු.746,087 ක් වූ හිඟහිටි විනෝද බදු වසර 05 කටත් අධික කාලයක් තිස්සේ හිඟව පවතින නමුත්, ඒවා නිරවුල් කර ගැනීමට සමාලෝචිත වර්ෂයේදීත් කටයුතු කර නොතිබුණි.

**1.3.4 ගෙවිය යුතු ගිණුම්**

සමාලෝචිත වර්ෂය අවසානයට එකතුව රු.66,442,579 ක් වූ බේරුම් නොකළ බැරකම් නිරීක්ෂණය වූ අතර, එම බැරකම් ශේෂ නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

**1.3.5 විගණනය සඳහා සාක්ෂි නොවීම**

එකතුව රු.13,649,081 ක් වූ ගිණුම් 07 සඳහා ශේෂ තහවුරු කිරීමට අදාළ ලේඛන හා ශේෂ සනාථ ලිපිද, එකතුව රු.73,764,420 ක් වූ ස්ථාවර වත්කම් සම්බන්ධව මිලදී ගත් හෝ පරිත්‍යාග ලද දිනයන් හා යාවත්කාලීන කරන ලද ස්ථාවර වත්කම් ලේඛනයද යනාදී සාක්ෂි ඉදිරිපත් නොකිරීම නිසා විගණනයේදී ඒවා සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.

**1.3.6 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම**

බැංකු ගිණුම් දෙකකට අදාළව නිකුත් කළ නමුත් ගෙවීම් සඳහා ඉදිරිපත් නොකළ වලංගු කාලය ඉක්ම වූ එකතුව රු.198,888 ක වෙක්පත් 31 ක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රෙගුලාසි 396 (ඇ) ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

**2. මූල්‍ය සමාලෝචනය**

**2.1 මූල්‍ය ප්‍රතිඵලය**

විගණනයට ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදමට වඩා වැඩි වූ ආදායම රු.14,757,494 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදමට වඩා වැඩි වූ ආදායම රු.20,948,592 ක් විය. ඒ අනුව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයේ රු.6,191,098 ක පිරිහීමක් පෙන්වුම් කෙරුණි.

**2.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය**

- (අ) ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී පුනරාවර්තන ආදායමින් සියයට 86 ක් තරම් පුනරාවර්තන වියදම් පැවතීම නිසා සභාවේ ආදායමට සාපේක්ෂව වියදම ඉතා ඉහළ මට්ටමක පැවති බව නිරීක්ෂණය විය.
- (ආ) සමාලෝචිත වර්ෂය සහ ඉකුත් වර්ෂ දෙක තුළ සභාවේ ආදායම් ආධාර, ස්වයං උත්පාදන ආදායම් සහ පුනරාවර්තන වියදම් පිළිබඳ සාරාංශගත විස්තරයක් පහත දැක්වේ.

වර්ෂය	මුළු පුනරාවර්තන ආදායම්		මුළු ස්වයං උත්පාදන පුනරාවර්තන ආදායම්		ස්වයං උත්පාදන පුනරාවර්තන වියදම
	මුළු පුනරාවර්තන ආදායම්	ආදායම් ආධාර මුදල්	මුළු ස්වයං උත්පාදන ආදායම්	මුළු ස්වයං උත්පාදන පුනරාවර්තන ආදායම්	
2015	රු. 106,834,167	රු. 63,663,525	රු. 43,170,642	රු. 92,076,672	රු. 48,906,030
2014	98,406,501	46,913,888	51,492,613	77,457,908	25,965,295
2013	93,016,099	43,520,442	49,495,657	76,153,722	26,658,065

මේ සම්බන්ධයෙන් පහත දැක්වෙන නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) සෑම වර්ෂයකම සභාවේ ආදායම් ආධාර ලැබීම්වල සැලකිය යුතු වර්ධනයන් පෙන්නුම් කෙරුණි.
- (ii) සභාවේ පුනරාවර්තන වියදම් අඛණ්ඩව වැඩිවන වේගයකින් සැලකිය යුතු අගයන්ගෙන් වැඩි වී තිබූ නමුත්, වියදම් පාලනය කර ගැනීම කෙරෙහි සභාවේ අවධානය යොමු වී නොතිබුණි.
- (iii) සමාලෝචිත වර්ෂයේ සභාවේ ස්වයං උත්පාදන ආදායම ඉකුත් වර්ෂයට සාපේක්ෂව රු.8,321,971 කින් හෙවත් සියයට 16 ක පිරිහීමක් පෙන්නුම් කෙරුණි.
- (iv) සමාලෝචිත වර්ෂයේ දී මෙන්ම ඉකුත් වර්ෂ දෙකේදීද සභාවේ ස්වයං උත්පාදන ආදායම ඉක්මවා සැලකිය යුතු අගයන්ගෙන් පුනරාවර්තන වියදම් පැවැති අතර, ආදායම් ආධාර නොලැබෙන්නට සභාවේ ආදායම් වලින් පුනරාවර්තන වියදම් ආවරණය කර ගැනීමට කිසිදු ආකාරයකින් හැකියාව නොලැබෙන බව පෙන්නුම් කෙරිණි.

### 2.3 ආදායම් පරිපාලනය

-----

#### 2.3.1 වරිපනම් බදු

-----

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) වරිපනම් කොට්ඨාශ 08 ක රු.50,000 ට වැඩි හිඟ බදු ශේෂයන් පවතින බදුකරුවන් 31 දෙනෙකුගෙන් සමාලෝචිත වර්ෂයේ අවසානයට රු.2,902,491 ක හිඟ බදු ශේෂයක් විය. හිඟ වරිපනම් බදු අයකර ගැනීම සඳහා නගර සභා ආඥා පනතේ 170(2) වගන්තිය ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.
- (ආ) ආදායම් පරීක්ෂකවරු 03 දෙනෙකු විසින් සමාලෝචිත වර්ෂයේ අයකර ගත් හිඟ වරිපනම් බදු ආදායම රු.320,663 ක් වූ අතර, එය ආරම්භක හිඟයෙන් සියයට 3 ක ප්‍රතිශතයක් විය.

#### 2.3.2 බදු කුලී

-----

සමාලෝචිත වර්ෂයේ අවසානයට කඩ කාමර 106 කින් රු.1,459,333 ක හිඟ බදු කුලී ශේෂයක් නිරීක්ෂණය වූ අතර, ඊට කඩ කාමර 04 කින් වසර 03 ක කාලයක් තිස්සේ අය නොවී පවතින රු.159,564 ක් හා තවත් කඩ කාමර 05 කින් අයවිය යුතු වසර 01 ත් 03 ත් අතර කාලයක් හිඟව පවතින රු.876,617 ක ශේෂයන්ද ඇතුළත්ව තිබුණි.

**2.3.3 මුද්දර ගාස්තු**

සමාලෝචිත වර්ෂය අවසානයට හිඟහිටි වෙනත් ආදායම් ශේෂය තුළ ඇතුළත් ලැබිය යුතු මුද්දර ගාස්තු ආදායම රු.49,859,838 ක් වූ අතර, ඉන් රු.40,239,705 ක මුදලක් ඉකුත් වර්ෂයටත් පෙර කාලයට අදාළ ලැබිය යුතු මුදල් විය.

**3. මෙහෙයුම් සමාලෝචනය**

**3.1 කාර්යය සාධන ඇගයීම**

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය විය.

- (අ) සමාලෝචිත වර්ෂයේ ඇස්තමේන්තුගත ප්‍රාග්ධන වියදම රු.28,338,000 ක් වුවද, තථ්‍ය වියදම රු.3,233,976 ක් වීමෙන් රු.25,104,024 ක ඉතිරිකිරීම් නිරීක්ෂණය වන අතර, එම අගය ඇස්තමේන්තුගත ප්‍රතිපාදනයෙන් සියයට 89 ක් විය. මේ අනුව සභා බලප්‍රදේශයේ සංවර්ධනය සඳහා වෙන්කර ඇති මුදල් සත්‍ය වශයෙන් එම අරමුණු සඳහා යොදවා ගැනීමේ පසුගාමී තත්ත්වයක් පෙන්නුම් කරන අතර, එය සභාවට මෙන්ම සභා බලප්‍රදේශයේ සංවර්ධනයට සිදු වූ පාඩුවක් සහ ප්‍රාග්ධන වියදම් සැලසුම් කිරීමේ දුර්වලතාවයක් බවද නිරීක්ෂණය විය.
- (ආ) නගර සභා බලප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති 07 ක් සඳහා ලැබී තිබුණු රු.4,741,579 ක මුදල එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යොදවා නොගෙන වසර 03 ක සිට ඉතුරුම් ගිණුම් 07 ක තැන්පත් කර තිබුණි.

**3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා**

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) සේවක සංඛ්‍යා සැලැස්මේ අනුමත නොවූ තනතුරුවල 41 ක අතිරික්තයක් හා පුරප්පාඩු තනතුරු 08 ක් විය. අතිරික්ත තනතුරු විධිමත් කර ගැනීමට හෝ පුරප්පාඩු සම්පූර්ණ කර ගැනීමට සමාලෝචිත වර්ෂයේදී කටයුතු කර නොතිබුණි.
- (ආ) අම්බලන්ගොඩ ඔරලෝසු කණුව ඉදිරිපස අලුත්පාර හා මහවිදිය සම්බන්ධ කරන අතුරු මාර්ගය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට ලබාදුන් රු.3,984,864 ක වන්දි මුදල් 2013 වර්ෂයේ සිට ණයහිමි ශේෂය තුළ ඇතුළත්ව තිබූ අතර, වන්දි ගෙවා එම ඉඩම් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) ගිවිසුම් ප්‍රකාරව එක්වත් මුදල් අය කිරීමකින් තොරව නගර සභාවට අයත් ධීවර වෙළඳ සංකීර්ණය බදු දී තිබුණි. සමාලෝචිත වර්ෂය අවසාන වන විට රු.259,584 ක හිඟ ශේෂයක් පැවැතුණු නමුත්, එම මුදල් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ඈ) සේවයෙන් විශ්‍රාම ගිය හා ස්ථාන මාරු වී ගිය සේවකයින් 14 දෙනෙකුගෙන් අයවිය යුතු රු.141,794 ක ණය ශේෂ සහ සේවය හැර ගිය, අනියම් හා ආදේශක සේවකයින් 50

දෙනෙකුගෙන් අයවිය යුතු රු.51,245 ක ණය ශේෂ ඔවුන්ගෙන් හෝ ඇපකරුවන්ගෙන් හෝ අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

- (ඉ) 1990 ඔක්තෝබර් මස 10 දිනැති අංක 41/90 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය පරිදි සභාව විසින් භාවිතා කරන වාහන 21 ක ඉන්ධන දහනය පිළිබඳ පරීක්ෂාවක් සිදුකර නොතිබූ අතර, සමාලෝචිත වර්ෂය වෙනුවෙන් වාහන 09 ක් සඳහා ආදායම් බලපත්‍රද ලබාගෙන නොතිබුණි.
- (ඊ) අනියම් හා ආදේශක සේවකයින් 63 දෙනෙකු වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලට නියමිත පරිදි දායක මුදල් ප්‍රේෂණය නොකිරීම නිසා ඒ මත ගණන් බලන ලද රු.71,937 ක අධිභාර මුදලක් ගෙවීමට සිදු වී තිබුණි. කෙසේ වුවද, ඊට වගකිවයුතු නිලධාරීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රෙගුලාසි 156(1) ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

**3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා**

සභාව විසින් බඳවාගෙන තිබුණු සේවකයින්ගේ වැටුප් හා දීමනා ගෙවීම සඳහා සභාවේ ආදායමින් රු.11,543,247 ක් වැය කිරීමට සිදුවී තිබුණි.

**3.4 කොන්ත්‍රාත් පරිපාලනය**

2013 උපමානපාදක සංවර්ධන ප්‍රදාන යටතේ අම්බලන්ගොඩ නගර සීමාවට අයත් තල්ගස්ගොඩ පොඩි පාලම අසල සිට මහ පාලම දක්වා මාර්ගයේ එක් පසක ගරීර සුවතා මංතීරුවක් ඉදිකිරීම සඳහා රු.3,000,000 ක් ඇස්තමේන්තු කර තිබුණි. ප්‍රසම්පාදන දැන්වීම පල කිරීමට රු.53,760 ක් ද, ගිවිසුම පරිදි පෞද්ගලික ආයතනයක් වෙත පළමු හා දෙවන කොටස් ගෙවීම් සඳහා එකතුව රු.2,323,859 ක මුදලක්ද, (පළාත්පාලන ඉංජිනේරුවරයාගේ අනුමැතියට යටත්ව) ගෙවා තිබුණි. මේ සම්බන්ධව පහත දැක්වෙන නිරීක්ෂණයන් කෙරේ.

- (අ) අම්බලන්ගොඩ, බටපොල මාර්ගය ගිලා බැසීම නිසා ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවා තිබුණි.
- (ආ) ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රථම මූලික ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර නොතිබූ අතර, ඉදිකිරීම් පිළිබඳව කාර්මික නිලධාරීන් නිර්දේශ නොමැතිව ඇස්තමේන්තුගත මුදලින් සියයට 80 ක් ගෙවා තිබුණි.

**3.5 සහ අපද්‍රව්‍ය කළමනාකරණය**

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ලැබුණු යන්ත්‍රය 2012 වර්ෂයටත් පෙර සිට කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගබඩාවේ රඳවා තිබුණි. යන්ත්‍රය ලැබුණු දිනය මෙන්ම ලැබුණේ කුමන ආයතනයකින් ද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් සභාව සතුව නොතිබුණු අතර, එහි වටිනාකමද මූල්‍ය ප්‍රකාශන වලට ගෙන නොතිබුණි. එමෙන්ම

ප්‍රදේශයේ කසළ කළමනාකරණය සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කර ක්‍රියාත්මක කිරීමටද සභාව විසින් කටයුතු කර නොතිබුණි.

(ආ) පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණය වැඩි දියුණු කිරීම සඳහා කසළ වෙන් කර, එකතු කිරීමේ ජාතික වැඩසටහන යටතේ 2014 වර්ෂයේදී පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් සභාවට ලැබී තිබුණු කසළ බඳුන් 29 ක් ප්‍රයෝජනයට නොගෙන ගබඩා කර තිබුණි.

**4. යහපාලනය හා ගිණුම් කටයුතුභාවය**  
-----

**4.1 අයවැය පාලනය**  
-----

අයවැය ලේඛනයේ ඇතුළත් වියදම් විෂයයන් 06 ක එකතුව රු.16,227,696 ක් වූ ඉතිරිවීම්ද, තවත් වියදම් විෂයයන් 02 ක සීමාව ඉක්ම වූ රු.501,367 ක වියදම්ද, ආදායම් විෂයයන් 05 ක ලභාකර නොගත් ඉලක්කගත ආදායම් රු.11,924,914 ක්ද පැවැතීමත්, ස්වයං උත්පාදන ආදායමින් සියයට 30 ක් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් නොකිරීමත් යන හේතු නිසා අයවැය ලේඛනය ඵලදායී මූල්‍ය කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

**4.2 අභ්‍යන්තර විගණනය**  
-----

ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රෙගුලාසි 133 හා 134 හි විධිවිධානයන් සහ පළාත් පාලන කොමසාරිස් (දකුණු පළාත) ගේ 2014 පෙබරවාරි 04 දිනැති දපපා/යහ/01/න.ව.ලේ දරන චක්‍රලේඛය ප්‍රකාර ප්‍රමාණවත් අභ්‍යන්තර විගණනයක් සිදුකර නොතිබුණු නමුත්, අභ්‍යන්තර විගණන නිලධාරියාට සමාලෝචිත වර්ෂයේ දී රු.461,040 ක වැටුප් හා දීමනා ගෙවා තිබුණි.

**4.3 විගණන හා කළමනාකරණ කමිටු**  
-----

2009 ජුනි 09 දිනැති අංක DMA/2009(i) දරන කළමනාකරණ විගණන චක්‍රලේඛයේ විධිවිධාන ප්‍රකාරව විගණන හා කළමනාකරණ කමිටු පිහිටුවීමට සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් කටයුතු කර නොතිබුණි.

**4.4 වත්කම් කළමනාකරණය**  
-----

**නිෂ්ක්‍රීය හා උණ උපයෝජිත වත්කම්**  
-----

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

(අ) (i) සභා භූමියේ දිරාපත් වෙමින් පවතින ට්‍රැක්ටරයක්, ත්‍රී රෝද රථයක් හා අත් ට්‍රැක්ටරයක් 2015 ජූලි 10 දිනැති අංක 02/2015 දරන භාණ්ඩාගාර චක්‍රලේඛයේ විධිවිධානවලට අනුව අළුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමට හෝ අපහරණය කිරීමට හෝ කටයුතු කර නොතිබුණි.

(ii) සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබුණු ගබඩා ශේෂයට ඇතුළත් 2014 වර්ෂයටත් පෙර මිලදී ගෙන තිබුණු රු.181,197 ක් වටිනා දැව තොගය 2016 ජූලි 31 දින වනවිටත් ගබඩාව තුළ නිෂ්ක්‍රීයව පැවතුණි.

(ආ) 2015 මාර්තු 01 දින සභා අරමුදලින් රු.2,834,458 ක වියදමක් දරා නගර සභාවේ ආයුර්වේද මධ්‍යස්ථානය පැවති ගොඩනැගිල්ල කාය වර්ධන මධ්‍යස්ථානයක් ලෙස නවීකරණය කිරීම ආරම්භ කර තිබුණි. පෞද්ගලික ආයතනයක් විසින් කාය වර්ධන උපකරණ කට්ටල 07 ක් පරිත්‍යාග කර තිබූ අතර, සභා අරමුදලින් රු.468,000 ක වියදම් දරා තවත් උපකරණ 10 ක් මිලදී ගෙන තිබුණි. එහෙත් උපදේශකවරයෙකු නොමැති වීම මත 2015 ඔක්තෝබර් 25 දින සිට මධ්‍යස්ථානය වසාදමා තිබුණි.

**4.5 බේරුම් නොකළ බැරකම්**

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂය අවසාන වන විට පළාත් පාලන විශ්‍රාම වැටුප් අරමුදලට ගෙවිය යුතු හිඟ දායක මුදල් වල එකතුව රු.10,852,769 ක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණු නමුත්, එම මුදල් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ප්‍රේෂණය කිරීමට කටයුතු කර නොතිබුණි.

(ආ) ආසියානු සංවර්ධන බැංකුවේ නාගරික අංශ ව්‍යාපෘතිය මඟින් බස් නැවතුම්පොල ඉදිකිරීම හා යන්ත්‍ර සූත්‍ර උපකරණ ලබා ගැනීම සඳහා 1998 වර්ෂයේ දී සභාව විසින් ලබාගෙන තිබුණු රු.51,792,000 ක ණය මුදලේ වාරික ගෙවීම 2010 ජූනි 30 දිනෙන් පසුව නවතා තිබුණි. 2015 දෙසැම්බර් 31 දින වනවිට ගෙවිය යුතු ණය මුදල රු.33,857,797 ක් වී තිබුණු අතර, ඊට අමතරව ගෙවිය යුතු පොලී මුදල රු.39,598,905 ක් දක්වා වර්ධනය වී තිබුණි.

**5. පද්ධති හා පාලන**

පහත විස්තර දැක්වෙන පද්ධති හා පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ලැබේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) අයවැය පාලනය
- (ඇ) ආදායම් පරිපාලනය
- (ඈ) මානව සම්පත් කළමනාකරණය
- (ඉ) වාහන පාලනය